

මහජන අදහස් සඳහා ප්‍රමිති කෙටුම්පත
பொதுசனக் கருத்துரைக்கான கட்டளை வரைவு
DRAFT STANDARD FOR PUBLIC COMMENT

(වෙනස්වීමට ඉඩ ඇත. திருத்தத்திற்குட்படக்கூடியது. Liable to alteration)

පිටුපත් කළ දිනය
வெளியிடும் திகதி
Date of Issue

} 2023-03-03

අදහස් එවිය යුතු අවසාන දිනය
அபிப்பிராயங்களை தெரிப்பதற்கான இறுதித்திகதி
Latest Date for Receipt of Comments

} 2023-05-03



Draft Sri Lanka Standard
CERAMIC COOKWARE IN CONTACT WITH FOOD - RELEASE OF LEAD AND CADMIUM
PART 2 : PERMISSIBLE LIMITS
(DSLS :) (ISO 8391-2 : 1986)

ආහාර පිසීම සඳහා භාවිතා කරන සෙරමික් භාණ්ඩ වලින් නිදහස් කෙරෙන ලෙඩ සහ කැඩිමියම් සඳහා වන
ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පත
කොටස 2 : අනුමත සීමාවන්
(ශ්‍රී ලංප්‍ර කෙටුම්පත :) (ISO 8391-2 : 1986)

මෙම කෙටුම්පත ශ්‍රී ලංකා ප්‍රමිතියක් ලෙස නොසැලකිය යුතු මෙන් ම භාවිතා නොකළ යුතු ද වේ.
இவ்வரைவு இலங்கைக் கட்டளையெனக் கருதப்படவோ அன்றிப் பிரயோகிக்கப்படவோ கூடாது
This draft should not be regarded or used as a Sri Lanka Standard.

අදහස් එවිය යුත්තේ : ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, 17, වික්ටෝරියා පෙදෙස, ඇල්විටිගල මාවත, කොළඹ 08.

Comments to be sent to: SRI LANKA STANDARDS INSTITUTION, 17, VICTORIA PLACE,
ELVITIGALA MAWATHA, COLOMBO 08.

Draft Sri Lanka Standard

**CERAMIC COOKWARE IN CONTACT WITH FOOD — RELEASE OF LEAD AND
CADMIUM — PART 2: PERMISSIBLE LIMITS**

DSLS ISO 8391-2:
ISO 8391-2: 1986
(Confirmed in 2017)

Gr.

Copyright Reserved
SRI LANKA STANDARDS INSTITUTION
17, Victoria Place
Elvitigala Mawatha
Colombo - 08
Sri Lanka.

Draft Sri Lanka Standard

Ceramic cookware in contact with food — Release of lead and cadmium — Part 2: Permissible limits

NATIONAL FOREWORD

This Sri Lanka Standard was approved by the Sectoral Committee on Chemical and Polymer Technology and was authorized for adoption and publication as a Sri Lanka Standard by the Council of the Sri Lanka Standards Institution on

This Sri Lanka Standard is identical with **ISO 8391-2: 1986** Ceramic cookware in contact with food — Release of lead and cadmium — Part 2: Permissible limits, published by the International Organization for Standardization (ISO). The text of the International Standard **ISO 8391-2: 1986** has been accepted for adoption as a Sri Lanka Standard.

This Sri Lanka Standard specifies the permissible limits for the release of lead and cadmium by ceramic cookware intended for use in contact with food. This Standard is applicable to ceramic cookware intended to be used for the preparation of foods by heating. Ceramic cookware are ceramic articles which are intended to be heated in the preparation of foodstuffs, for example China, porcelain and earthenware, but excludes glass, glass ceramic and porcelain enamel articles.

TERMINOLOGY AND CONVENTIONS

The text of the International Standard has been accepted as suitable for publication without deviation, as a Sri Lanka Standard. However, certain terminology and conventions are not identical with those used in Sri Lanka Standards; attention is therefore drawn to the following.

- a) Wherever the words “International Standard” appear referring to this Standard they should be interpreted as “Sri Lanka Standard”.
- b) Wherever page numbers are quoted they are the page numbers of ISO Standard.

CROSS REFERENCES

| International Standard | Corresponding Sri Lanka Standard |
|---|---|
| ISO 8391-1, Ceramic cookware in contact with food - Release of lead and Cadmium - Part 1: Method of test. | No corresponding Sri Lanka Standard |